

දැනුවත් බවින් යුතුව ඔබත් මෝටර් වාහන රක්ෂණවරණයක් ලබාගන්න



මෝටර් වාහන රක්ෂණයෙන් ආවරණය වන හානි

රිය අනතුරු, ගිනි හා
සොරකිසි, බාහිර පිපිරීම්,
අකුණුසැර වැදීම් ආදියෙන්
වාහනයට සිදුවන හානි මූලික
වශයෙන් ආවරණය කරගන්න
පුළුවන්. එමෙන්ම වාහන
අනතුරකින් තෙවන පාර්ශවය
ශරීර හානි හා මරණ ආවරණය
වන අතර තෙවන පාර්ශවය
දේපල වලට වන හානිද
ගිවිසුමේ සඳහන් කොන්දේසි
වලට අනුව ආවරණය වෙනවා

අතිරේක ආවරණ ලෙස
වැඩවර්ජන, කැරලි හා සිවිල්
කෝලාහල, ත්‍රස්තවාදී
ක්‍රියාකාරකම්, ජලගැලීම් හා
ස්වාභාවික විපත් වලින් වන
හානිද ආවරණය කරගන්න
පුළුවන්.

මෝටර් රථ රක්ෂණවරණයක් තෝරාගැනීම

මෝටර් වාහන රක්ෂණයකදී කිසිවෙකු
විසින් නම් කරන සමාගමකින්
රක්ෂණවරණය ගන්න කියලා ඔබට
බලකරන්න කාටවත් අයිතියක් නෑ. ඒ නිසා
මෝටර් වාහන රක්ෂණවරණයක්
ගැනීමේදී ලියාපදිංචි සමාන්‍ය රක්ෂණ
සමාගමකින් රක්ෂණවරණය මිලදීගැනීමට
වගබලා ගන්න. එමෙන්ම වාහනය භාවිතා
කරන කාරණය පිළිබඳ දැනුවත් කිරීම
මෙන්ම වාහනය වෙළඳපොළ වටිනාකමට
රක්ෂණය කිරීමද ඉතා වැදගත් වේ.



අනතුරක් සිදුවූ විට ගතයුතු ක්‍රියාමාර්ග

අනතුරක් සිදුවූ වහාම ඒ
ගැන ඔබ රක්ෂණ
සමාගමට දැනුම් දෙන්න
ඕනෑ. එමෙන්ම, අනතුර
පිළිබඳව ප්‍රභූම ඇති
පොලිස් ස්ථානයටද
වාර්තා කිරීම
අනිවාර්යයි.
විශේෂයෙන්ම වන්දි
ඉල්ලීමකදී අනතුර සිදුවූ
ආකාරය, ස්ථානය,
වේලාව, රියදුරු වගේ
කරුණු නිවැරදිව
පැවසීම වන්දි මුදල්
ගැනීමේදී ඉතාම
වැදගත්.



වැඩිදුර තොරතුරු සඳහා
රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ
සමාජ මාධ්‍යජාලා වෙත පිවිසෙන්න



ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව

11 මහල, නැගෙනහිර කුළුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ 01.
දුරකථන : (011) 2396184-9 ෆැක්ස් : (011) 2396190
ඊ-මේල් info@ircsl.gov.lk වෙබ් : www.ircsl.gov.lk

